

උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව චක්‍රලේඛ අංක :19/2018

මගේ අංකය NP/07/10/02/129
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
උතුරු පළාත
යාපනය.
02.07.2018

ප්‍රධාන ලේකම්,
ආණ්ඩුකාර ලේකම්
අමාත්‍යාංශ ලේකම්වරුන්,
නියෝජ්‍ය ලේකම්වරුන්,
දෙපාර්තමේන්තු ප්‍රධානීන්,
උතුරු පළාත.

**පළාත්රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ IIIවැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා
වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2012 (II) 2018**

2013.12.11 දිනැති හා අංක 1840/34 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහයට අනුව පිළියල කරන ලද උතුරු පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථාවේ ඡේදය 8 හා 15 හි සඳහන්වූ විධිවිධානයටද, අන්තර්කාලීන විධිවිධාන සහ ඇමුණුම 04හි විධිවිධානයන්ට අනුකූලව පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ IIIවැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාගයක්, විභාග කොමසාරිස් ජනරාල් විසින් 2018 සැප්තැම්බර් මාසයේදී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

2.0 මෙම අලුත් සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමට පෙර පැවති සේවා ව්‍යවස්ථාවේ, IIIපන්තියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ නොකරන ලද එහෙත් මෙම විභාගයෙහි, (1) කාර්යාල ක්‍රම (2) ගිණුම් ක්‍රම (3) පරිගණක පරික්ෂණය යන විෂයයන් එකක් හෝ කීපයක් සමත් වී තිබුණ සේ කරන ලද නිලධාරීන් මෙම සේවා ව්‍යවස්ථාවෙහි IIIශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයෙහි අදාළ විෂයයන්ගෙන් විෂයයන් විෂයයට පදනම මත නිදහස් ලබා තිබිය යුතුය.

3.0 පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ IIIවැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මෙම විභාගය යාපනය, මන්නාරම, මුලතිව්හා කිලිනොච්චිය යන නගරවල දී පැවැත්වේ. අදාළ නගර හා නගර අංක පහතින් දැක්වේ. ප්‍රමාණවත් අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත් නොවීම හෝ වෙනත් හේතූන් මත හෝ කිසියම් විභාග මධ්‍යස්ථානයක් අවලංගු කර අපේක්ෂකයින්ගේ දෙවන මනාපය පරිදි මධ්‍යස්ථානය තීරණය කිරීමේ අභිමතය විභාග කොමසාරිස් ජනරාල් සතුවේ. ඉල්ලුම්පත්‍රයේ අදාළ ශීර්ෂය මෙම නගර හා නගර අංක සඳහන් වගුවට අනුව සම්පූර්ණ කළ යුතු වේ. ඉල්ලුම් කළ නගරය/ නගර පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.

නගරය නගර	අංකය
යාපනය	10
මන්නාරම	11
මුලතිව්	12
කිලිනොච්චිය	25

- 4.0 (i) මෙම විභාගය විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන අතර, විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු විසින් නියම කරන ලද නීතිරීතිවලට විභාග අපේක්ෂකයින් යටත් වේ.
- (ii) විභාග අපේක්ෂකයින් සඳහා පනවා ඇති නීතිඋල්ලංඝනය කළහොත් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට ඔවුන්ට සිදුවනවා ඇත.
- (iii) මෙම විභාග සඳහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම් විසින් පනවනු ලබන තීරණ වලට අපේක්ෂකයින් යටත් විය යුතුය.

5.0 සුදුසුකම්: රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියේ පත්වීමක් ලබා ඇති නිලධාරීන් මෙම විභාගය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලබයි. මෙම විභාගය III ශ්‍රේණියට පත්වීම් ලැබීමෙන් පසුව වසර තුනක් ඇතුළත සමත් විය යුතු ය.

6.0 අයදුම්පත්‍රය මෙම නිවේදනයට අමුණා ඇති ආදර්ශ ආකෘතියට අනුකූල විය යුතු ය. එම ආදර්ශ අයදුම්පත්‍රය අනුව අපේක්ෂකයින් ස්වකීය අයදුම්පත්‍රය පිළියෙල කරගත යුතු අතර, ඒ අනුව පිළියෙලකරන ලද අයදුම්පත්‍ර අපේක්ෂකයින් විසින් සිය දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් 2018 ජූලි මස 23 වැනි දින හෝ ඊට පෙර ලැබෙන සේ "ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, උතුරු පළාත, අංක 393/48, කෝවිල පාර, යාපනය" යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය. අයදුම්පත්, ඉදිරිපත් කරන ලියුම්කවරයේ වමක් පස ඉහළ කෙළවරේ විභාගයේ නම සඳහන් කළ යුතු අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනට පසුව ලැබෙන අයදුම්පත් හා අදාළ තොරතුරු සම්පූර්ණකර නැති අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙනු ඇත.

7.0 අපේක්ෂකයින්ගේ අනන්‍යතාව: අපේක්ෂකයින් විභාග ශාලාවකුළු දී පෙනී සිටින සෑම විෂයයක් පාසාම විභාග ශාලාධිපති සෑහීමකට පත්වන පරිදි ස්වකීය අනන්‍යතාව ඔප්පු කළ යුතු ය. ඒ සඳහා පහත සඳහන් ලියකියවිලිවලින් එකක් විභාග ශාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතු ය.

- (i) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත,
- (ii) වලංගු විදේශ ගමන් බලපත්‍රය.

ඉහත සඳහන් ලියවිල්ලක් ඉදිරිපත් කළ නොහැකි අයදුම්කරුවෙකුගේ අපේක්ෂකත්වය විභාග කොමසාරිස් ජනරාල්ගේ අභිමතය පරිදි අවලංගු කළ හැකිය. විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන නීතිරීතිවලට විභාග අපේක්ෂකයින් යටත් වේ. එම නීතිරීති උල්ලංඝනය කළහොත් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට සිදුවනු ඇත.

8.0 අයදුම්පත්‍ර: ආදර්ශ අයදුම්පත්‍රයේ අංක 1.0 සිට 4.0 තෙක් ඡේදයන් පළමුවන පිටුවටද ඉදිරි ඡේදය අතින් පිටුවටද ඇතුළත් වන පරිදි "ඒ4" ප්‍රමාණයේ කඩදාසිවල අයදුම්පත්‍රය පිළියෙල කළ යුතු ය. අයදුම්පත්‍රය යතුරුලියනය කර පිළියෙල කර ගත හැකි වුව ද එය නිවැරදිව හා පැහැදිලිව අයදුම්කරුගේ අත් අකුරින්ම පිරවිය යුතු ය. අයදුම්පත මේ සමග අමුණා ඇති ආකෘතිය පරිදිම සකස් කර ගත යුතු අතර, එක් අයදුම්කරුවකු විසින් ඉදිරිපත් කළ යුත්තේ එක් අයදුම්පතක් පමණක් වන අතර, අයදුම්පතේ ඡායා පිටපත් නොඑවන මෙන් දන්වා සිටිනු ලැබේ. ආදර්ශ අයදුම්පත්‍රයකට අනුකූල නොවන සහ අසම්පූර්ණ ලෙස තොරතුරු සඳහන් කර ඇති අයදුම්පත්‍ර දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. විභාග අයදුම්පත්‍රයේ ශීර්ෂයේ සඳහන් විභාගයේ නම සිංහල අයදුම්පත්‍රවල සිංහලට අමතරව ඉංග්‍රීසියෙන් ද, දෙමළ අයදුම්පත්‍රවල දෙමළට අමතරව ඉංග්‍රීසියෙන් ද සඳහන් කරන්න. තව ද, සම්පූර්ණ කරනු ලබන අයදුම්පත්‍රය විභාග නිවේදනයේ සඳහන් ආදර්ශ අයදුම්පත්‍රයට අනුකූල ද යන්න පිළිබඳව අයදුම්කරු විසින් විමසා බැලිය යුතු අතර, එම අයදුම්පත්‍රයේ ඡායා පිටපතක් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.

පළමුවන වරට මෙම විභාගයට පෙනී සිටින නිලධාරීන් විසින් කිසිදු විභාග ගාස්තුවක් ගෙවිය යුතු නොවේ. එතකුළු වුවත් ඉන්පසු වාරවල දී නිලධාරීන් විසින් එක්වර සම්පූර්ණ විභාගයට පෙනී සිටින්නේ නම් රු. 500 ක් ද, එක් විෂයයක් සඳහා පෙනී සිටින්නේ නම්, රු. 250 ක් ද විභාග ගාස්තුව ගෙයෙන් උතුරු පළාතේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවලේකම්තුමාගේ අංක 3401 තැන්පත් ගිනුමට ගෙවා ලබාගත් ලදුපත ඉල්ලුම් පත්‍රයේ නියමිත ස්ථානයේ ඇලවිය යුතු ය. ලදුපතේ ඡායා පිටපතක් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. කවර කරුණක් යටතේ වුව ද මෙම ගාස්තුව ආපසු ගෙවනු නොලැබේ. මෙම විභාගය සඳහා ගෙවනු ලබන ගාස්තුව වෙනත් කිසිදු විභාගයට මාරු කිරීමට ඉඩ දෙනු නොලැබේ.

9.0 අයදුම්පත් ඉදිරිපත් කර ඇති නිලධාරීන් වෙත විභාග කොමසාරිස් ජනරාල් විසින් විභාග කාල සටහනේ පිටපතක් සමග විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කරනවා ඇත. විභාගයට පෙනී සිටින නිලධාරීන් විසින් විභාග ශාලාධිපති වෙත ඔවුන්ගේ අත්සන සහතික කරවා ගත් ප්‍රවේශ පත්‍ර ඉදිරිපත් කළ යුතුය. අයදුම්කරුවන් වෙත ප්‍රවේශ පත්‍ර නිකුත් කළ වහාම ඒ බව සඳහන් කරමින් පුවත්පත් නිවේදනයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පළ කරනු ඇත. නිවේදනය පළ වී දින 2 ක් හෝ 3 ක් ගතවූ පසුවත් ප්‍රවේශපත්‍ර නොලැබුණි නම් දැන්වීමේ සඳහන් ආකාරයට ඒ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දන්වා සිටිය යුතු ය. ඔබ වෙත තබාගත් අයදුම්පත්‍රයේ පිටපත ද විභාග ගාස්තු ගෙවන ලද්දේ නම් ඊට අදාළ ලදුපතෙහි පිටපත ද අතැතිව, ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා විභාගයේ නම සඳහන් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙස දන්වන අතර, ඔබගේ ඉහත විස්තර සහ විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ආකේෂ මගින් ඔබවෙත එවීම සඳහා ඔබගේ ආකේෂ අංකයක් ද සඳහන් කරන ලද ඉල්ලීම් ලිපියක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත ආකේෂ මගින් යොමු කරමින්ම විමසා සිටීමද වඩාත් ඵලදායී වනු ඇත.

ඇත.විභාගයට පෙනී සිටින නිලධාරීන් විසින් විභාග ශාලාධිපති වෙත ඔවුන්ගේ අත්සන සහතික කරවාගත් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කළයුතු ය.

සටහන: අපේක්ෂකයෙකුට විභාග ප්‍රවේශපත්‍රයක් නිකුත් කිරීම ඔහු/ඇය විභාගයට ඉදිරිපත් වීමට සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස නොසැලකිය යුතු ය.

10.0 විභාග කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද විභාගයට පෙනී සිටීම සඳහා වන ප්‍රවේශපත්‍රලැබී ඇති නිලධාරීන්ට විභාගයට පෙනී සිටීමට හැකිවන පරිදි දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් රාජකාරි නිවාඩු ලබාදිය යුතුය. ගමන් ගාස්තු ගෙවනු නොලැබේ.

11.0 මෙම විභාගය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පැවැත්වේ. අදාළ සේවයට ඇතුළත් වීම සඳහා වූ විභාගයට පෙනී සිටි භාෂා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය භාෂාවකින් නිලධාරීන් විසින් ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයිය යුතුවේ. තරඟ විභාගයක් නොමැතිව සේවයට බැඳුණු අය සම්බන්ධයෙන් වූ විට නිලධාරීන් තමන් අධ්‍යාපනය ලැබූ භාෂා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය භාෂාවකින් හෝ ප්‍රශ්න පත්‍ර තුනකට පිළිතුරු සැපයිය යුතුවේ. විභාගය සඳහා ඉල්ලුම් කරන භාෂා මාධ්‍යය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.

12.0 තමන් කැමති නම් එක් එක් විෂය සඳහා වෙන් වෙන් වශයෙන් භාජිකිනෙකට වෙනස් වූ වාරවලදී පෙනී සිටීමට නිලධාරීන්ට හැකිය. එතෙකුදු වුවත් සාමාර්ථය සඳහා එක් එක් විෂයයට නියමිත මුළුලකුණු වලින් අවම වශයෙන් සියයට හතළිහක් (40%) බැගින් ලබාගත යුතුවේ.

13.0 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියේ පරමාර්ථයන් සඳහා සියලුම නිලධාරීන් විසින් තමන්ගේ අයදුම්පත් රාජ්‍ය භාෂාවෙන් පිළියෙල කළ යුතු අතර ඒවා එම භාෂාවෙන් ම පිරවිය යුතු ය.

14.0 විභාගයට පෙනී සිටි සියලුම අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඇතුළත් ප්‍රතිඵල ලේඛනය ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් මගින් උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත නිකුත් කරන අතර විභාගයට පෙනී සිටි අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් එවනු ලබේ.

15.0 විභාග පරිපාටිය:- අපේක්ෂකයන් පහත දැක්වෙන විෂයයන් ඇතුළත් ලිඛිත පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය :

විෂයය	විෂය අංකය	කාලය ලකුණු
කාර්යාල ක්‍රම	01	පැය 02 යි 100 යි
ගිණුම් ක්‍රම	02	පැය 02 යි 100 යි
පරිගණක පරීක්ෂණය	03	පැය 01 1/2 යි 100 යි

15.1 කාර්යාල ක්‍රම:- (විෂය අංකය 01)

රජයේ කාර්යාලවල භාවිත වන කාර්යාල ක්‍රම පිළිබඳව මූලික දැනුම හා එම දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීමේ හැකියාව ද රාජකාරි ලිපිලේඛන මැනවින් අවබෝධ කොටගෙන පැහැදිලි හා සංකෘත සටහන් මගින් තම අදහස්/නිරීක්ෂණ නිශ්චිත අන්දමින් ඉදිරිපත් කිරීමේ හැකියාව සහ නියෝගය අනුව ලිපියක් කෙටුම්පත් කිරීමේ හැකියාව ද පරීක්ෂා කෙරේ. මෙම ප්‍රශ්න පත්‍රය පහත සඳහන් පරිදි කොටස් දෙකකින් යුක්ත වේ.

(i) **වන කොටස :** කෙටි පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලින් යුක්තය. අදාළ ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතු අතර සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතුය. **(ලකුණු 25 යි).**

(ii) **වන කොටස :** මෙම ප්‍රශ්න පත්‍රය ව්‍යුහගත රචනාමය ප්‍රශ්න හතරකින් සමන්විතවන අතර තෝරාගත් ප්‍රශ්න තුනකට පමණක් පිළිතුරු සැපයිය යුතුය. **(ලකුණු 75 යි)**

15.2 ගිණුම් ක්‍රම:- (විෂය අංකය 02)

රජයේ කාර්යාලවල භාවිත වන මූලික ගිණුම් හා මුදල් පාලන පොත්වල කාර්යය පිළිබඳ අවබෝධය හා දැනුම මැනීම අපේක්ෂා කෙරේ. මෙම ප්‍රශ්න පත්‍රය පහත සඳහන් පරිදි කොටස් දෙකකින් යුක්ත වේ.

(i) **වන කොටස :** කෙටි පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් යුක්තය. අදාළ ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතු අතර සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතුය. **(ලකුණු 25 යි).**

(ii) **වන කොටස :** මෙම ප්‍රශ්න පත්‍රය ව්‍යුහගත රචනාමය ප්‍රශ්න හතරකින් සමන්විතවන අතර තෝරාගත් ප්‍රශ්න තුනකට පමණක් පිළිතුරු සැපයිය යුතුය. **(ලකුණු 75 යි).**

15.3 පරිගණක පරීක්ෂණය:- (විෂය අංකය 03)

අයදුම්කරුට පහත සඳහන් හැකියාවන් තිබේදැයි පරීක්ෂා කිරීම මෙම පරීක්ෂණයේ අරමුණ වේ.

- I. තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප
- II. “වින්ඩෝස්” මෙහෙයුම් පද්ධතිය
- III. ගොනු කළමනාකරණය
- IV. **වදන් සැකසුම-** මූලික කුසලතා, තිරයට හුරුවීම, පාඨ සංස්කරණය , පාඨ එකේලි කිරීම, ඇතුරු වර්ග හා උපලක්ෂණ, අනුවපේද පේද, පේළි අතර පරතරය වෙනස් කිරීම පිටි අනුයෝගය (Tab

Settings) , පාඨයක් සෙවීම හා ප්‍රතිෂ්ඨාපනය, අක්ෂර හා ව්‍යාකරණ දෝෂ, සමානාර්ථ පද තීරු සේදීම, පිටුව සැකසීම ලේඛන මූදුණය, වගු තීරමාණය, අනුපිළිවෙලට සැකසීම ,ගොනු කළමනාකරණය ,ලේඛනයක් ලිපිනයන් කිහිපයකට යැවීමට සැකසීම ,මැකුණු භාවිතය

- V. **පැතුරුම්පත්** - මූලික කුසලතා, ආකෘතිකරණය (Formatting), සංස්කරණය, තීරු හා පරාස, නව ඇතුළත් කිරීම හා ඉවත් කිරීම, දත්ත අනුපිළිවෙලට සැකසීම, ප්‍රස්තාර සැකසීම, මූදුණය, ශ්‍රිතය (Function), මැකුණු භාවිතය, ගොනු කළමනාකරණය
- VI. **අන්තර්ජාලය** - අන්තර්ජාලය හැඳින්වීම, විශ්ව වසිරි ජාලය, මෙ සොයන ආකාරය , ව්‍යාවහාරික අන්තර්ජාලය
- VII. **විදුලි තැපෑල (E-mail)**- හැඳින්වීම, මූලික කුසලතා, විදුලි තැපෑල ලබා ගැනීම, විදුලි තැපෑල යැවීම,රට ප්‍රතිචාර දැක්වීම ඇමුණුම් භාවිතය, ලිපිනය හඳුනා ගැනීමට කෙටි නාම භාවිතය ,පණිවුඩ සම්පාදනය

මෙම ප්‍රශ්න පත්‍රය පහත සඳහන් පරිදි කොටස් දෙකකින් යුක්ත වේ.

I වන කොටස- බහුවරණ/කෙටි පිළිතුරු ප්‍රශ්න 40 කින් යුක්තවේ. කාලය මිනිත්තු 45 යි(ලකුණු 40 යි)

II වන කොටස- අර්ධ ව්‍යුහගතප්‍රශ්න 05 කි. කාලය මිනිත්තු 45 යි. (ලකුණු 60 යි)

සටහන- 2013.12.11 දිනැති හා අංක 1840/34 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථාවට අනුකූලව සකස් කරන ලද උතුරු පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථාවේ අමුණුව 04ට අනුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් පිරිනමනු ලබන පරිගණක මෙහෙයම් බලපත්‍රය හෝ පරිගණක මෙහෙයුම් බලපත්‍රය ලබාගත් නිලධාරීන් ද, විශ්වවිද්‍යාලය කොමිෂන් සභාව මගින් පිලිගත් පරිගණක විෂයන් සම්බන්ද උපාධි නිලධාරීන් ද, තානිසික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිලිගනු ලැබූ, ආයතනවලින් NVQ මට්ටම 04 හෝ ඊට ඉහළ මට්ටම සහතිකය ලබාගත් නිලධාරීන් ද පරිගණක හැකියාව විසේන ලිඛිත පරීක්ෂණයෙන් නිදහස් කරනු ලැබේ.

16.0 මෙම විභාග නිවේදනයට විධිවිධාන සලසා නොමැති කවරකරුණක් සඳහා වුවද උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමාගේ තීරණය අවසන් තීරණය වන්නේය. “සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පළවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් හෝ නොගැලපීමක් හෝ අනනුකූලතාවයක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවකදෙමළ මාධ්‍ය නිවේදනයට අනුව කටයුතු කරනු ලැබේ.”

සී. ජී. මෝහන් රාජ්,

ලේකම්,
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
උතුරු පළාත.